



මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
நிதி, திட்டமிடல் மற்றும் பொருளாதார அபிவிருத்தி அமைச்சு
MINISTRY OF FINANCE, PLANNING AND ECONOMIC DEVELOPMENT

මහලේකම් කාර්යාලය, කොළඹ 01,
ශ්‍රී ලංකාව.

செயலகம், கொழும்பு 01.
இலங்கை.

The Secretariat, Colombo 01.
Sri Lanka.

කාර්යාලය } 011 - 2484500
 அலுவலகம் } 011 - 2484600
 Office } 011 - 2484700

ගැස් }
 தொலைநகல் } 011 - 2449823
 Fax }

වෙබ් අඩවිය }
 இணையத்தளம் } www.treasury.gov.lk
 Website }

මගේ අංකය }
 எனது இல. } BD/CBP/01/01/50/2025
 My No. }

ඔබේ අංකය }
 உமது இல. }
 Your No. }

දිනය }
 திகதி } 2025.12.19
 Date }

පරිපූරක ඇස්තමේන්තුව 2026

ආපදාවෙන් හානියට පත් වූ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ හානියට පත් වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා 2026 වර්ෂයේදී අවශ්‍ය වන අමතර ප්‍රතිපාදන රු. බිලියන 500ක් සලසා ගැනීම උදෙසා වන පරිපූරක ඇස්තමේන්තුව, 2025-12-19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ.

i. සිද්ධි ප්‍රකාශනය (2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16(4)(අ) වගන්තිය)

එම පරිපූරක ඇස්තමේන්තුව මගින් පහත අවශ්‍යතාවලට අදාළව තවදුරටත් අවශ්‍ය වන වියදම් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13ක් වූ ප්‍රාථමික වියදම් සීමාව ඉක්මවා යන පරිදි, අයවැය ප්‍රතිපාදන සලසා ගැනීම අරමුණු කර තිබේ.

- නිවාස පිරිසිදු කිරීම සඳහා සහාය - (එක් වරක් පමණක් සිදුකරන ගෙවීමකි)
 - අත්‍යවශ්‍ය ගෘහ උපකරණ මිලදී ගැනීම - (එක් වරක් පමණක් සිදුකරන ගෙවීමකි)
 - සුළු කුණාටුව හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ පවුල් සඳහා මාසික මූල්‍ය සහාය- මාස 03 ක් සඳහා
 - නිවාස අහිමි වූ පවුල් සඳහා මාසික නිවාස කුලිය - මාස 06 ක් සඳහා
 - බලපෑමට ලක් වූ කුඹුරු, බඩ ඉරිඟු, එළවළු, පලතුරු සහ අනෙකුත් බෝග නැවත වගා කිරීම
 - පශු වෛද්‍ය කාර්යාලවල ලියාපදිංචි වී ඇති බලපෑමට ලක් වූ පශු සම්පත් ගොවිපලවල්/ ධීවර බෝවිටු සඳහා සහන සැලසීම
 - බලපෑමට ලක් වූ තනි, කුඩා සහ ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා මූල්‍ය ආධාර
 - සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සඳහා වන්දි
 - තාය්‍යමී හේතුවෙන් අහිමි වූ නිවාස නැවත ඉදි කිරීමට ඉඩම් මිලදී ගැනීම සඳහා වන්දි
 - අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා වන්දි
 - හානි වූ ව්‍යාපාර පරිශ්‍ර සඳහා වන්දි
 - බලපෑමට ලක් වූ පාසල් ළමුන්ට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට සහාය වීම
 - මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් සඳහා වන්දි
- අති විශාල ව්‍යසනයකින් පැන නැගුණු මෙම අයවැය ප්‍රතිපාදන අවශ්‍යතාවය, රු. බිලියන 0.35 ක් පමණ ශේෂයක් පවතින “අවිනිශ්චිතතා අරමුදල” (Contingencies Fund) හරහා සපුරාලිය නොහැක.
 - 2026 වර්ෂය සඳහා 2025 අංක 23 දරන විසර්ජන පනතින් අනුමත රු. බිලියන 54ක් වන වාර්ෂික අයවැය සංචිතයේ ප්‍රතිපාදන, ප්‍රස්තුත ප්‍රතිපාදන අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රමාණවත් නොවේ.

ii. ප්‍රතිසාධන සැලැස්ම (රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16(4)(ආ) වගන්තිය)

- 2025 වර්ෂයේදී සැලසුම් කර ඇති දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක ප්‍රාථමික ශේෂය ඉක්මවා ළඟාකර ගැනීමට නියමිත අතිරික්තය, ආපදා සහන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය මූල්‍යයන්‍ය වෙනුවෙන් භාවිතා කිරීමට යෝජනා කර තිබේ.
- පාලනය සම්බන්ධ බැඳුම්කර පරාමිති (Governance Linked Bonds Parameters) සපුරාලන අතරම ආදායම පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම සඳහා 2026 අයවැය කටාවේදී ප්‍රකාශයට පත්

කරන ලද නව ආදායම් යෝජනාවලින් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.3 ක අතිරේක වාර්ෂික ආදායමක් අපේක්ෂා කෙරේ.

- 2027 වසරේ සිට, ප්‍රාථමික වියදම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක පවත්වා ගනු ලැබේ. නවද, ප්‍රාථමික යෝජය, 2027 වසර සහ ඉන් පසුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.6 ක මට්ටමක පවත්වා ගනු ලැබේ.

iii. පරිපූරක ඇස්තමේන්තු යෝජනාව (රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16(4)(ඇ) වගන්තිය)

අ. මෑත කාලීන සාර්ව ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය වර්ධනයන් පිළිබඳ සමාලෝචනය

සාර්ව ආර්ථික වර්ධනය

- රජය විසින් ක්‍රියාත්මක කරන ලද තීරණාත්මක සහ දුරදර්ශී ප්‍රතිපත්ති ගැලපීම්වල ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා ආර්ථිකය 2025 පළමු භාගයේදී සියයට 4.8 ක ධනාත්මක වර්ධනයක් වාර්තා කරන ලදී. කෘෂිකර්මාන්ත, කර්මාන්ත, සේවා, සහ සහනාධාර අඩු කළ බදු යන ආර්ථිකයේ සියලුම ප්‍රධාන අංශ ධනාත්මක වර්ධනයක් වාර්තා කළ අතර, එමඟින් ආර්ථිකය ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වීම තහවුරු කරයි.
- මූලික වශයෙන් ධාන්‍ය වගාව, සාගර මත්ස්‍ය සහ සාගර ජලජීවී සංවර්ධනය, ශාක ප්‍රචාරණය සහ සත්ත්ව නිෂ්පාදන යන උප අංශවල ප්‍රසාරණය හේතුවෙන්, කෘෂිකර්ම අංශය 2025 පළමු භාගයේදී සියයට 0.6 ක ආන්තික වර්ධනයක් වාර්තා කරන ලදී. සමස්තයක් වශයෙන්, කාර්මික ක්‍රියාකාරකම් 2025 පළමු භාගයේදී සියයට 7.9 ක වර්ධනයක් වාර්තා කළ අතර, මූලික වශයෙන් ඉදිකිරීම්, පනල් හා කැණීම් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ප්‍රසාරණය ඒ සඳහා හේතු විය. සේවා අංශය 2025 පළමු භාගයේදී සියයට 3.3 ක ධනාත්මක වර්ධනයක් වාර්තා කළ අතර, මූලික වශයෙන් නේවාසික, ආහාර පාන සැපයීම, තොරතුරු තාක්ෂණය, උපදේශන සහ ආශ්‍රිත ක්‍රියාකාරකම්, සහ මූල්‍ය සේවා හා සහායක මූල්‍ය සේවා ක්‍රියාකාරකම්වල ප්‍රසාරණය ඒ සඳහා හේතු විය.
- කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI, 2021=100) මඟින් වසරින් වසර (Year-on-Year) පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට -4.0 සිට 2025 නොවැම්බර් මාසයේදී සියයට 2.1 දක්වා වැඩි වී ඇති අතර, එය සැපයුම් පැත්තේ අවධමනය ලිහිල් කිරීම සහ බලශක්ති මිල ගැලපීම් පිළිබිඹු කරයි. ආර්ථිකයේ උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන, CCPI (2021=100) හි වසරින් වසර (Year-on-Year) වෙනස මගින් මනිනු ලබන, මූලික උද්ධමනය, 2024 නොවැම්බර් මාසයේ සියයට 2.7 සිට 2025 නොවැම්බර් මාසයේදී සියයට 2.4 දක්වා අඩු විය.
- ආර්ථිකයේ විදේශ අංශය 2025 පළමු මාස දහයේදී ධනාත්මක කාර්ය සාධනයක් පෙන්වූ අතර, ඒ සඳහා මූලික වශයෙන් විදේශ ප්‍රේෂණ සහ සංචාරක ආදායම් ප්‍රවාහයන්ගේ වර්ධනය හේතු විය. අපනයන ආදායම 2025 පළමු මාස දහයේදී ඇමරිකානු ඩොලර් මිලියන 11,364.5 දක්වා සියයට 6.4 කින් වැඩි වී ඇති අතර, ආර්ථික පුනර්ජීවනය සහ ගෝලීය උච්චාවචනයන්ට ඔරොත්තු දීමේ හැකියාව නිසා කාර්මික සහ කෘෂිකාර්මික අපනයන ආදායම වැඩි වීම ඒ සඳහා හේතු විය. වෙළඳ භාණ්ඩ ආනයන ද 2025 පළමු මාස දහයේදී ඇමරිකානු ඩොලර් මිලියන 17,546.2 දක්වා සියයට 13.8 කින් වැඩි වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම කාලය තුළ වෙළඳ භාණ්ඩවලට අදාල වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 6,181.8 දක්වා පුළුල් විය.
- විදේශ ප්‍රේෂණ 2025 පළමු මාස දහයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6,523.7 දක්වා සියයට 20.1 කින් වැඩි වී ඇති අතර, මූලික වශයෙන් විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රේෂණ ලැබීම ඒ සඳහා හේතු විය.
- සංචාරක අංශය ශක්තිමත් ලෙස විවිධාංගීකරණය වෙමින් යථා තත්ත්වයට පත්වීම හේතුවෙන්, ආදායම 2025 පළමු මාස 10 දී ඇමරිකානු ඩොලර් මිලියන 2,659.0 දක්වා සියයට 4.9 කින් වැඩි වී ඇති අතර, මෙම කාලය තුළ සංචාරක පැමිණීම 1,890,687 දක්වා ළඟා විය.
- දළ නිල සංචිත 2025 නොවැම්බර් අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.0 ක් වූ අතර, වැඩිදියුණු වූ විදේශ අංශයේ ගලා ඒම ඒ සඳහා සහාය විය.
- ප්‍රසාරණය වූ ආර්ථික ක්‍රියාකාරකම් නිසා, 2025 දෙවන කාර්තුවේ දී එය විරැකියාව පෙර වසරට සාපේක්ෂව සියයට 4.5 සිට සියයට 3.8 දක්වා අඩු විය. ශ්‍රම බලකා සහභාගිත්වයේ, පිරිමි සහ කාන්තා යන දෙඅංශයේම කැපී පෙනෙන වර්ධනයන් සමඟ, 2025 දෙවන කාර්තුවේ දී සියයට 49.3 දක්වා වැඩි විය.

රාජ්‍ය මූල්‍ය වර්ධනයන්

ශක්තිමත්ව ආදායම් ඉහළ යාම සහ ශික්ෂණයකින් යුක්තව වියදම් කළමනාකරණය කිරීම තුළින් රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් සැලකිය යුතු ලෙස වර්ධනය විය.

- ප්‍රාථමික අතිරික්තය, 2024 වසරට සාපේක්ෂව දළ වශයෙන් දෙගුණයක් වෙමින්, 2025 ඔක්තෝබර් මස අවසානය වන විට රු. බිලියන 1,628.9 දක්වා වර්ධනය වූ අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) විස්තීරණ ණය පහසුකමෙහි (Extended Fund Facility) දෙසැම්බර් මස ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක (QPC) ඉලක්කය වන රු. බිලියන 730 ඉක්මවා ගියේය. සමස්ත අයවැය හිඟය, 2024 සමාන කාලපරිච්ඡේදයක් සමඟ සැසඳීමේ දී, රු. බිලියන 1,060.7 සිට රු. බිලියන 455.8 දක්වා සියයට 57.0 කින් අඩු විය.
- කාර්ය සාධනය මඟින්, ප්‍රතිපත්ති මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතාවය, පුනර්ජීවනය වූ ආර්ථික ක්‍රියාකාරකම් සහ ශක්තිමත් පාලනයේ බලපෑම පිළිබිඹු වේ.
- ප්‍රදාන ඇතුළු මුළු ආදායම, වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 66.2 ක් ලෙස රු. බිලියන 3,301.5 ක් දක්වා සියයට 33.2 කින් ඉහළ ගොස් ඇත. බදු ආදායම සියයට 34.4 කින් ඉහළ ගිය අතර, එයට ප්‍රධාන වශයෙන් වැට් බද්ද, ආදායම් බදු, මෝටර් රථ සඳහා නිෂ්පාදන බදු, ආනයන බදු සහ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හේතු විය. ආදායම් කාර්ය සාධනය, ප්‍රධාන IMF ඉලක්ක සියල්ලම ඉක්මවා ඇති අතර, සැප්තැම්බර් මස අවසානයේ බදු ආදායම් QPC ඉලක්කයද රු. බිලියන 318.5 කින් ඉක්මවා ඇත.
- ආදායම් වර්ධනයේ ප්‍රධාන ගාමක බලයන් ලෙස, 2025 මුල් මාස දහය තුළ වැට් බද්ද සියයට 32.0 කින්, ආදායම් බදු සියයට 10.8 කින්, නිෂ්පාදන බදු සියයට 71.5 කින්, ආනයන බදු (CID) සියයට 113.9 කින්, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) සියයට 55.5 කින් සහ බදු නොවන ආදායම සියයට 18.6 කින් වැඩි විය.
- සමස්ත වියදම රු. බිලියන 4,805.8 දක්වා සියයට 11.0 කින් වැඩි වූ නමුත්, එය ආදායම් වර්ධනයට සාපේක්ෂව ඉතා මන්දගාමී වීම හරහා රාජ්‍ය මූල්‍ය ශේෂය බෙහෙවින් ශක්තිමත් කර ඇත.
- වැටුප් සංශෝධන, ඉහළ සුබසාධන වියදම් සහ ඉහළ ගිය පොලී ගෙවීම් හේතුවෙන් පුනරාවර්තන වියදම් සියයට 11.3 කින් වැඩි විය.
- ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ බාධා සහ අතුරු සම්මත ගිණුම යටතේ සිදු වූ ප්‍රමාදයන් පිළිබිඹු කරමින් ප්‍රාග්ධන සහ ශුද්ධ ණය දීම, සියයට 9.5 කින් පහත වැටුණි. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු විදේශ ණය සේවාවන් නැවත ආරම්භ වීමත් සමඟ විදේශ පොලී ගෙවීම්වල නියුණු වැඩිවීමක් (සියයට 121.1) සමඟ පොලී ගෙවීම් රු. බිලියන 2,084.7 ක් දක්වා සියයට 10.2 කින් ඉහළ ගොස් ඇත. අවදානම් කාණ්ඩයන් ආවරණය වීම ඉහළ නංවමින්, අස්වැසුම ගෙවීම් සියයට 27.9 කින් වර්ධනය විය.
- ප්‍රාග්ධන වියදම් ක්‍රියාත්මක කිරීම රු. බිලියන 591.4 ක් ලෙස අඩු මට්ටමක පැවතුණි (සාක්ෂාත් කර ගැනීම 45%). ඊට ප්‍රතිචාර වශයෙන් රජය, රාජ්‍ය ආයෝජන කමිටුව, මධ්‍ය කාලීන රාජ්‍ය ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ අධීක්ෂණය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම වැනි පියවර හඳුන්වා දෙන ලදී. බාහිර බලපෑම්වලට නිරාවරණය වීම සීමා කිරීමේ උපායමාර්ගයට අනුගතව ශක්තිමත් ප්‍රාථමික ශේෂය, සුමට ණය සේවාකරණයකට සහ ණය ගැනීම ප්‍රධාන වශයෙන් දේශීය මූලාශ්‍ර තුළින් පවත්වා ගැනීමට ඉඩ සලසමින්, මූල්‍යකරණ පීඩනයන් මධ්‍යස්ත තත්ත්වයකට පත් කර ඇත.

ඉහත පරිදි, ශ්‍රී ලංකාවේ මෑත සාර්ව ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය වර්ධනයන්, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, වැඩිදියුණු වූ විදේශ ප්‍රවාහයන් සහ ශක්තිමත් ආදායම් කාර්ය සාධනය මඟින් ස්ථාවරව යථා තත්ත්වයට පත්වීම පිළිබිඹු කරයි. යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ ජීවනෝපාය සහාය ලබා දීම, පාඩුවීම්වල අහිතකර බලපෑම අවම කිරීමට උපකාරී වන අතර, එමඟින් ආර්ථික වර්ධනය වේගවත් කරයි. ආහාර සැපයුම් බාධා හේතුවෙන් කෙටි කාලීනව උද්ධමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන නමුත්, සැපයුම් අංශයේ වැඩිදියුණු වීම් සමඟ උද්ධමනය සාමාන්‍යකරණය වනු ඇත.

ආ. වාර්ෂික අයවැයෙහි ආදායම් සහ වියදම් පිළිබඳ යාවත්කාලීන පුරෝකථනය

අංක 25/2297/804/257-II හා 2025.12.10 දිනැති කැබිනට් තීරණය මඟින්, පහත සඳහන් පුළුල් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්, 2026 වර්ෂය සඳහා රු. බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

වගුව 1: ආපදා සහන කටයුතු අතර ප්‍රතිපාදන බෙදා හැරීම

විස්තරය	ප්‍රතිපාදන (රු. බිලියන)
හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය සහ නැවත ඉදිකිරීම	100
මාර්ග, පාලම්, දුම්රිය මාර්ග, වාරිමාර්ග පහසුකම්, රෝහල්, පාසල් ආදිය ඇතුළු හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම	250
ජීවනෝපාය ආධාර සැපයීම	150
එකතුව	500

වගුව 2: යාවත්කාලීන කරන ලද ආදායම් වියදම් ප්‍රරෝකතා - 2026

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස

දර්ශකය	2026 අනුමත අයවැය	2026 පරිපූරක ඇස්තමේන්තුව සහිත අයවැය
මුළු ආදායම් සහ ප්‍රතිපාදන	15.4	15.4
මුළු ආදායම	15.3	15.3
බදු ආදායම	14.2	14.2
ආදායම් බදු	3.5	3.5
භාණ්ඩ සහ සේවා මත බදු	8.9	8.9
විදේශ වෙළඳාම මත බදු	1.9	1.9
බදු නොවන ආදායම	1.0	1.0
ප්‍රදාන	0.1	0.1
මුළු වියදම	20.5	21.9
පුනරාවර්තන	16.5	16.9
වැටුප් සහ වේතන	3.8	3.8
භාණ්ඩ සහ සේවා	1.2	1.2
ණය පොලිය	7.6	7.6
සහනාධාර සහ මාරු කිරීම්	3.9	4.3
ප්‍රාග්ධන සහ ශුද්ධ ණය ලබා දීම	4.0	5.0
එයින්, රාජ්‍ය ආයෝජන	4.0	5.0

ඇ. වියදම්, ප්‍රධාන ශීර්ෂ සඳහා වෙන්කිරීම

ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් අදාළ වියදම් ශීර්ෂ වෙත වෙන් කරනු ලැබේ.

ඇ. අතිරේක මූල්‍යකරණයේ මූලාශ්‍රය

අමතර මූල්‍යන අවශ්‍යතාවන්, පවතින මුදල් ස්වරාක්ෂකය (Cash Buffer) භාවිතා කිරීමෙන් දරනු ලැබේ. ණය ගැනීමේ සීමාව, 2026 අයවැයේ දී ප්‍රකාශ කළ පරිදීම රු. බිලියන 3,740 වේ.

iv. යාවත්කාලීන කරන ලද මධ්‍යම කාලීන රාජ්‍ය මූල්‍ය රාමුව (රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16(4)(අ) වගන්තිය)

මධ්‍යම කාලීන රාජ්‍ය මූල්‍ය රාමුව 2025-2030

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස

දර්ශකය	2024	2025	2026	2026	2027	2028	2029	2030
	තාවකාලික	සංශෝධිත	අනුමත අයවැය	පරිපූරක ඇස්තමේන්තුව සහිත අයවැය	ප්‍රක්ෂේපණය			
මුළු ආදායම් සහ ප්‍රතිපාදන	13.7	15.9	15.4	15.4	15.5	15.5	15.5	15.5
මුළු ආදායම	13.5	15.9	15.3	15.3	15.4	15.4	15.4	15.5
බදු ආදායම	12.4	14.8	14.2	14.2	14.4	14.4	14.3	14.4
ආදායම් බදු	3.4	3.5	3.5	3.5	3.6	3.6	3.6	3.7
භාණ්ඩ සහ සේවා මත බදු	7.4	9.2	8.9	8.9	8.9	8.9	8.7	8.7
විදේශ වෙළඳාම මත බදු	1.6	2.0	1.9	1.9	1.9	1.9	2.0	2.0
බදු නොවන ආදායම	1.1	1.1	1.0	1.0	1.0	1.1	1.1	1.1
ප්‍රදාන	0.2	0.1	0.1	0.1	0.1	0.1	0.1	0.1
මුළු වියදම	20.5	20.5	20.5	21.9	20.0	19.8	19.6	19.4
පුනරාවර්තන	17.9	17.3	16.5	16.9	15.9	15.7	15.5	15.2
වැටුප් සහ වේතන	3.6	3.8	3.8	3.8	3.8	3.8	3.8	3.8
භාණ්ඩ සහ සේවා	1.2	1.2	1.2	1.2	1.2	1.2	1.2	1.2
පොලිය	9.0	8.3	7.6	7.6	7.1	6.9	6.7	6.5
සහනාධාර සහ හුවමාරු	4.1	4.0	3.9	4.3	3.8	3.8	3.7	3.7
ප්‍රාග්ධන සහ ගුද්ධ ණය ලබා දීම	2.6	3.2	4.0	5.0	4.0	4.1	4.2	4.2
එයින් රාජ්‍ය ආයෝජන	2.7	3.2	4.0	5.0	4.1	4.1	4.2	4.2
ජංගම ගිණුම් ශේෂය [හිතය(-) / අතිරික්තය(+)]	-4.4	-1.4	-1.2	-1.6	-0.5	-0.3	0.0	0.3
ප්‍රාථමික ශේෂය [හිතය(-)/අතිරික්තය(+)]	2.2	3.8	2.5	1.0	2.6	2.6	2.6	2.6
අයවැය ශේෂය [හිතය(-)/අතිරික්තය(+)]	-6.8	-4.5	-5.1	-6.5	-4.5	-4.3	-4.1	-3.8